

මානසික සංක්‍රමණවලින් සහ දිවි තොර කරගැනීමේ සම්බන්ධ පුවත් වාර්තාකරණයේදී, උපකාරක අංක සඳහන් කිරීම වැදගත්වේ. මන්ද යත්, ඒ ඔස්සේ විශේෂයෙන්ම මානසික පීඩනයන් නිසා දිවි තොර කරගැනීමේ නැඹුරුතාවයක් දක්වන අයෙකුට, හදිසි උපකාරක අංක ඔස්සේ සම්බන්ධ වීමට පෙළඹවීමක් ඇති වීමත්, ඒ ඔස්සේ දිවිතොර කරගැනීමේ මානසික තත්වයන් මිදීමට අවස්ථාව සැලසෙන බැවිනි. මෙය දිවි තොර කරගැනීමේ සම්බන්ධ මාධ්‍ය ආචාර ධර්ම මාර්ගෝපදේශනයන් තුළද දැක්වෙන කරුණකි.

හදිසි උපකාරක අංක පළ කිරීම ඔස්සේ, දිවිතොර කරගැනීමේ නැඹුරුතාවයකින් යුතු අයෙකුගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් ලැබිය හැකි බවත්, එය සමස්ත සමාජයටම ධනාත්මක බලපෑමක් විය හැකි බවත් Ethics Eye අපි විසින් දිගින් දිගටම අවධාරණය කළෙමු.

The Morning (21/10) සහ Daily News (25/10) යන පුවත්පත් කොවිඩ්-19 සහ මානසික සෞඛ්‍ය පිළිබඳව පළ කරනු ලැබූ ලිපි දෙකක, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ සුම්ත්‍රයෝ යන ආයතනයන් මගින් සිදුකරනු ලබන කාර්යභාරය සවිස්තරාත්මකව පැහැදිලි කරන අතරම, හදිසි උපකාරක අංක ද පළ කරන්නට යෙදිණි.

මෙම පුවත් ලිපි දෙකම සමස්තයක් ලෙසින් ගත් විට සෘජුව දිවි තොර කර ගැනීම වැළැක්වීම හා සම්බන්ධව ලියැවී නොතිබුණත්, එම ලිපි තුළ හදිසි උපකාරක අංක පළ කිරීම ප්‍රශංසනීය බවද අපි මෙසේම පවසමු.

හදිසි උපකාරක අංක:

CCCLine - 1333

ශ්‍රී ලංකා සුම්ත්‍රයෝ - 0112682535, 0112682570, 0112818860

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය - 1926 (දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ මාර්ගයෙන් සම්බන්ධ කර ගත හැක)

උපකාරක අංකයක් පළ කරමු, ජීවිතයක් රැක ගනිමු!

මූලාශ්‍ර:

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජ්‍යෙෂ්ඨ සංගමය (2017), සියදිවි නසා ගැනීම වැළැක්වීම: මාධ්‍ය වෘත්තිකයින් සඳහා වන මූලාශ්‍රයක්, සබැඳිය:

<https://apps.who.int/.../258814/WHO-MSD-MER-17.5-eng.pdf...>

[#MediaEthicsSL](#) [#lka](#) [#TheMorning](#) [#DailyNews](#)